

**බස්නාහිර පළාත් අධ්‍යාපන , සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය**  
**අන්තර් කලායතන තරගාවලිය 2022**  
**කලායතන තරග සඳහා අයදුම් කිරීමේ සුදුසුකම් හා පොදු කොන්දේසි**

01. ඉදිරිපත් වන සෑම තරගකරුවෙක්ම තරගකාරියක්ම බස්නාහිර පළාතේ ස්ථිර පදිංචිකරුවෙකු විය යුතුය. තරගයට ඉදිරිපත්වීමට පෙර ජාතික හැඳුනුම්පත මගින් හෝ උප්පැන්න සහතිකය සමඟ මෑතකදී ලබාගත් ඡායාරූපයක් ග්‍රාම නිලධාරී අනන්‍යතාව සහතික කර ඉදිරිපත් කළ යුතුය.
02. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කලායතනයක් විය යුතු ය.
03. තරග සඳහා අයදුම් පත්‍රය කලායතනාධිපති විසින්ම අත්සන් කර නිල මුද්‍රාව සමඟ ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය ලබා ගෙන පහත සඳහන් ලිපිනයට, අයදුම්පත් කැඳවා ඇති අවසන් දින හෝ එදිනට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.එසේ නැත්නම් සංස්කෘතික නිලධාරී මගින් අමාත්‍යාංශයට යොමු කළ හැකිය.
04. නර්තන තරග සහ සංගීත තරග සඳහා අමුණා ඇති තරග අයදුම්පත් මගින් වෙන වෙනම අයදුම් කළ යුතුය.
05. එක් එක් තරග ශීර්ෂ සඳහා සහභාගී වන සිසුන්ගේ වයස එකී ශීර්ෂය යටතේ සඳහන් කර ඇත. සහය වාදන හා ගායන කටයුතු සඳහා සහභාගී වන කණ්ඩායම සම්බන්ධයෙන් මෙම වයස් සීමාව බල නොපායි.
06. ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය සහිතව අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමෙන් පසුව තරග ශීර්ෂ වෙනස් කරන්නේ නම් , තරග පැවැත්වීමට සති 02 කට පෙර ප්‍රාදේශීය ලේකම් මගින් වෙනස් කරනු ලබන තරග ශීර්ෂ සඳහා ඉල්ලීම් කළ යුතුය. තරගය පැවැත්වෙන දිනය තුළ අයදුම් පත්‍රයෙහි සඳහන් තරග ශීර්ෂ හැර වෙනත් තරග ශීර්ෂ ඉදිරිපත් කිරීමට අවස්ථාව දෙනු නොලැබේ.
07. කිසියම් සිසුවෙකු කලායතන කිහිපයක ඉගෙනුම ලැබුවත් තරග සඳහා ඉදිරිපත් විය හැක්කේ එක් කලායතනයකින් පමණක් බව සැලකිය යුතුය.
08. තරග සඳහා අතිරේක සිසුන් සිව් දෙනෙකු නම් කළ හැකිය. එම සිසුන් තරග ඉසව්වට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවුවද, එම අවස්ථාවට පැමිණි සිටි බවට අත්සන් ලේඛනය මගින් තහවුරු විය යුතුයි.
09. කිසියම් තරග අංගයක් සඳහා පළමු හෝ දෙවන හෝ තෙවන ස්ථාන ලබාදීමට තරම් සුදුසු තත්ත්වයක නොමැති නම් ඒ බව නිර්දේශ කිරීමට විනිශ්චය මණ්ඩලයට බලය පැවරෙනු ඇත.
10. තරගයට ඉදිරිපත් වීමට විනාඩි 15 කට පෙර අදාළ විනිශ්චය මණ්ඩලයෙහි සම්බන්ධීකරණ නිලධාරීන් මගින් සිසුන්ගේ අනන්‍යතාවයන් තහවුරු කර ගත යුතුයි. තරග සඳහා ලබා දෙන නියමිත වෙලාවට ඉදිරිපත් නොවී ප්‍රමාදවී පැමිණෙන තරගකරුවන්ට පසුව තරගය සඳහා ඉදිරිපත්වීමට නොහැකිවීම සම්බන්ධයෙන් වගකියනු නොලැබේ.
11. විරෝධතාවයක් ඇත්නම් අදාළ තරග ඉසව්ව පවත්වා පැය භාගයක කාලයක් ඇතුළත ඔබගේ අභියාචනා ඉදිරිපත් කළ හැකි අතර, අදාළ තරග ඉසව්ව අවසාන වී පැය භාගයකින් පසුව ලබාදෙන විරෝධතා ප්‍රතික්ෂේප කරනු ලැබේ. තවද, තරගකරුවන්ට හා විනිශ්චය මණ්ඩලයට බාධා වන බැවින්, තරගය පැවැත්වෙන අවස්ථාවේදී තරග ශීර්ෂ පටිගත නොකිරීමට කලායතනාධිපති මහත්ම මහත්මීන් වග බලා ගත යුතුය.

12. මෙම සියළු තරග සඳහා මා විසින් පත් කරනු ලබන විනිශ්චය මණ්ඩල මගින් ගනු ලබන තීරණ අවසාන තීරණය වන බව කරුණාවෙන් සලකන්න. ප්‍රශස්ත තරග අංගයක් ඉදිරිපත් කිරීමේදී එහි කාල කළමනාකරණයෙහි සුළු වෙනසක් වුවද, එය සලකා බැලීමේ අයිතිය විනිශ්චය මණ්ඩලය සතුය. නියමිත කාලය ඉක්මවා යන්නේ නම්, ඒය තරග නීති උල්ලංඝනය කිරීමක් ලෙස සලකා තරග පටයෙන් ඉවත් කිරීමේ අයිතිය විනිශ්චය මණ්ඩලය සතුය.

13. ඒකල තරග සඳහා (සංගීත) පමණක් සහභාගීවී ජයග්‍රහණයක් නොලැබූ කලායතන සඳහා සහභාගීත්ව දීමනාව ලෙස රු 750.00 ක් හිමිවේ. සමූහ තරග සඳහා සහභාගීවී ජයග්‍රහණයක් නොලැබූ කලායතන සඳහා හිමිවන්නේ රු 5000.00 ක මුදලකි.

14. තරග පැවැත්වෙන දින එම පරිශ්‍රයේ පූර්ව පුහුණු කටයුතු සිදු කරන බව අමාත්‍යාංශය වෙත නිරීක්ෂණය වී ඇති අතර, එය තරග සංවිධාන කටයුතුවලට බාධාවක් වන බැවින් එදින එම පරිශ්‍රයේ පුහුණු කටයුතු සිදු කිරීම සපුරා තහනම් වන අතර එසේ නොවීමට කලායතනාධිපතිවරුන් විසින් තම පූර්ණ අවධානය යොමු කළ යුතුය.

15. තරගාවලිය පුරා කලායතනාධිපති ඇතුළුව සියළුම තරගකරුවන් ඉහළ විනයක් හා සංයමයකින් යුක්තව හැසිරීම අනිවාර්ය වන අතර, එකී කොන්දේසි කඩ කිරීම තරගවලට සහභාගී වීමට ඉඩ නොදීම, සහභාගී වූ තරග ඉසව් වලින් ඉවත් කලාසේ සැලකීම, ඉදිරි කලා උලෙළ එකක් හෝ කීපයක් සඳහා සහභාගී වීමට ඉඩ නොදීම යන දඬුවම් වලට යටත් කිරීමට හේතු වනු ඇත.

16. මෙම තරගාවලිය සම්බන්ධ කටයුතුවලදී, රටේ පවත්නා කොවිඩ් 19 වසංගත තත්ත්වය මත, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කර ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව ක්‍රියා කිරීමට කලායතනාධිපති මහත්ම මහත්මීන් වගබලා ගත යුතුය. තරග දින සහභාගී වියහැක්කේ අදාළ තරග සඳහා ඉදිරිපත්වන්නන් හා කලායතනාධිපති පමණි. එහෙත් 12 න් පහළ තරග ඉසව් ඉදිරිපත් කරන්නේනම් පමණක් දෙමව්පියන් 02කු සහභාගී කරගත හැකිය.

17. අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2022 මාර්තු මස 31 දින වේ.

18. තරගකරුවන්ගේ වයස් සීමාව 2022 මාර්තු 31 දිනට ගණනය කරනු ලැබේ.

- අවු 12න් පහළ - 2010 03.31 දිනට පසු
- අවුරුදු 12-23 අතර - 2010.03.31-1999.03.31 දක්වා
- අවුරුදු 15-18 අතර - 2007.03.31-2004.03.31 දක්වා
- අවුරුදු 15-23 අතර - 2007.03.31-1999.03.31 දක්වා

17 දිස්ත්‍රික් තරග 2022 මැයි මස සහ ජුනි මාසයේදී පැවැත්වීමට අපේක්ෂා කරන අතර, තරග පැවැත්වීමට දින නියම කිරීමෙන් පසුව අමාත්‍යාංශයෙහි නොවැලැක්විය හැකි හේතුවක් මත හැරෙන්නට තරග පැවැත්වෙන දිනයන් වෙනස් කරනු නොලැබේ.

18 වැඩි විස්තර දැනගැනීම සඳහා බස්නාහිර පළාතේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ දුරකතන අංක 011-2092875 හෝ 070-7327835 ලලනි එස්. ජේමසිරි මහත්මිය (සංස්කෘතික නිලධාරී) මගින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි බස්නාහිර පළාත් සංස්කෘතික නිලධාරී/ සංවර්ධන නිලධාරී මගින් දැනගත හැකිය.

19 මෙම වක්‍රලේඛය හා අදාළ අයදුම් පත්‍රය මෙම අමාත්‍යාංශයේ [www.moe.wv.gov.lk](http://www.moe.wv.gov.lk) දරන වෙබ් අඩවිය මගින් ලබාගත හැකිය.

20. අයදුම්පත්‍ර යොමු කිරීමේදී ලිපියෙහි වම් පස ඉහළ කෙළවරෙහි **“බස්නාහිර පළාත් කලායතන තරඟ 2022”** යන්න සඳහන් කළ යුතුය.

21 අයදුම්පත්‍ර යොමු කළ යුතු ලිපිනය :

ලේකම්  
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය (බ.ප.)  
2වන මහල,  
නො.204, නව පළාත් සභා ගොඩනැගිල්ල,  
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,  
බත්තරමුල්ල.